

අරමුදල් කළමනාකරුගේ වාර්තාව හිමිකම් අරමුදල

හිතවත් ආයෝජකතුමනි,

2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා CT CLSA හිමිකම් අරමුදලේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම පිළිබඳව අපි සතුටු වෙමු.

2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ (FY24) සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර වර්ෂයේ 4.5% ⁴ ක වැඩිවීමට සාපේක්ෂව 23.0% කින් වැඩි විය. 2024 මාර්තු 31 න් අවසන් වූ වසර සඳහා වඩාත් ද්‍රවශීලී සමාගම් නියෝජනය කරන S&P SL20 දර්ශකය 23.7% ⁴ කින් ඉහළ ගිය අතර සියලු කොටස් මුළු ප්‍රතිලාභ දර්ශකය (ASTRI) 26.9% ⁴ ක අගයක් පෙන්නුම් කළේය. 2024 මාර්තු 31 න් අවසන් වූ මුදල් වර්ෂය තුළ CT CLSA හිමිකම් අරමුදල පදනම් නිර්ණායක දර්ශක තුනම අභිබවා 30 සඳහා 2% ක ලාභයක් වාර්තා කළේය.

ආර්ථික සමාලෝචනය

2023 ජුනි මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ලද නොවෙනස් මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය සහ අඩු පදනමකින් ඇති වූ දෙවන අර්ධයේ ප්‍රකෘතිමත් වීම නොතකා ශ්‍රී ලංකා ආර්ථිකය 2023 දී අඛණ්ඩව පසුබෑමකට ලක් විය. පෙර වසරේ වාර්තා වූ -7.8%² අඩුවීම හා සසඳන විට 2023 දී -2.3 %² ක සමස්ත දුර්වලතාවය මධ්‍යයේ වුවද, 2023 දෙසැම්බර් 31 න් අවසන් වන වසර තුළ කෘෂිකර්ම අංශය +2.6%² වර්ධනයක් සනිටුහන් කළ අතර කර්මාන්ත හා සේවා අංශ පිළිවෙලින් -9.6%² සහ -0.2%² කින් හැකිලී ගියේය.

	2021		2022		2023	
	% වර්ධනය	% වර්ධනය	% වර්ධනය	% වර්ධනය	% වර්ධනය	% වර්ධනය
කෘෂිකාර්මික	0.9	8.8	-4.6	8.7	2.6	8.3
කර්මාන්ත	5.7	30.0	-16.0	30.3	-9.6	25.6
සේවා	3.5	55.6	-2.0	56.1	-0.2	59.9

ද. දේ. නි (GDP)	3.7	-7.8	-2.3
--------------------	-----	------	------

මූලාශ්‍රය: සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ලෝක ආර්ථික ඉදිරි දැක්මට (WEO) අනුව, සංවර්ධිත වෙළෙඳපොළවල වර්ධනයන් සමඟ 2023 දී මෙන් ම, 2024 සහ 2025 වසර සඳහා ද ගෝලීය වර්ධනය 3.2% ³ හි දිගටම පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළවල වර්ධනය මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇත.


පොළී අනුපාත වර්ගීකරණය

	2023 මාර්තු	2023 ජූනි	2023 ජූලි	2023 අගෝස්තු	2023 ඔක්.	2023 නොවැ.	2024 මාර්තු
ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) (%)	15.5	13.0	11.0	11.0	10.0	9.0	8.5
ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය, (SLFR (%))	16.5	14.0	12.0	12.0	11.0	10.0	9.5
ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතා,	4.0	4.0	4.0	2.0	2.0	2.0	2.0

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 ජූනි මාසයේදී සහනශීලී මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයකට මාරු වූයේ 2022 වසරේ ආර්ථික අර්බුදය තුළ සිදු කරන ලද සීමාකාරී මූල්‍ය ප්‍රතිපත්ති සහ මූල්‍ය ගැලපීම් සහ ගෝලීය සැපයුම් දාමයේ වැඩිදියුණු කිරීම් සමඟ එක්ව මිල ස්ථායීතාව යථා තත්ත්වයට පත් කිරීමට සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙනි. මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීම සහ දේශීය ණය ප්‍රශස්තකරණ පරාමිතීන් ප්‍රකාශයට පත්

කිරීමත් සමඟ 2023 ජූලි වන විට මධ්‍යස්ථ මට්ටමක් දක්වා රජයේ සුරැකුම්පත් ප්‍රතිලාභ දැඩි ලෙස පහත වැටීමට හේතු විය. මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම සහ ඩොලර් සංචිත ඒකරාශී කිරීම මගින් රුපියලේ ද්‍රවශීලතාවය ශක්තිමත් වීම නිසා ප්‍රතිලාභ වක්‍රය පසුව සාමාන්‍ය තත්ත්වයට පත් විය. පුද්ගලික අංශයේ ණය වර්ධනය 2023 ජූනි මාසයේ සිට ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කළ අතර 2024 මාර්තු මාසයේදී +3.6% වාර්ෂික වර්ධනයක් වාර්තා කළේ අඩු වෙළෙඳපොළ ණය අනුපාත ක්‍රමය හරහා අළුත් ණය සඳහා ඇති ඉල්ලුම වැඩි කළ බැවිනි.



මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

	2023 ඔක්.	2023 නොවැ.	2023 දෙසැ.	2024 ජනවාරි	2024 පෙබරවාරි	2024 මාර්තු
පෞද්ගලික අංශයේ ණය වර්ධනය(%)	-4.3	-3.1	-0.6	0.0	0.9	3.6

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

විදේශ වෙළෙඳාම

2023 පළමු අර්ධයෙහි දැඩි ගිස්කල් හා මූල්‍ය තත්ත්වයන් සමඟ රට පොරබදද්දී අපනයන සහ ආනයන යන දෙකෙහිම මන්දගාමීත්වය මධ්‍යයේ වෙළෙඳ හිඟය 2023 දී ඇමරිකන් ඩොලර් බිලියන 5¹ කට වඩා අඩු විය. රටේ විශාලතම වෙළෙඳ භාණ්ඩ අපනයන කාණ්ඩය වන රෙදිපිළි සහ ඇඟලුම්වල 18.0% ¹ ක පහත වැටීම, ඉහළ කොට්ඨාස යුගයේ භාණ්ඩ තොග ගොඩනැගීම සහ ප්‍රධාන පාරිභෝගික වෙළෙඳපොළවල මුදල් දැඩි වීම ඇණවුම් කඩා වැටීමකට හේතු විය.

ආර්ථික ක්‍රියාකාරකම් අඩුවීම සහ ආනයන පාලන/කෝටා පද්ධති ක්‍රියාත්මක කිරීම පිළිබිඹු කරමින් අතරමැදි සහ ආයෝජන භාණ්ඩ ආනයනය පිළිවෙලින් -11.5%¹ සහ -9.4%¹ ලෙස පහත වැටුණි.

විනිමය අනුපාත පරිසරය

2022 දී දැඩි ලෙස මුදල් අවප්‍රමාණය වීම අත්විඳීමෙන් පසු, 2023 දෙසැම්බර් 31 වන විට ශ්‍රී ලංකා රු.323.97 දක්වා +13.0%¹ දක්වා වාර්ෂිකව ශක්තිමත් විය. දෙවන භාගයේදී සංචාරක ප්‍රවාහය වැඩිදියුණු වූ අතර රට යම් තරමකට සාමාන්‍ය තත්ත්වයට පත්වීමක්ද අත්දකින ලද අතර සේවක ප්‍රේෂණ ද ශක්තිමත් විය. ස්ථාවර විනිමය අනුපාතිකය සහ පෙර වසරේ ආර්ථික අර්බුදය තුළ ශ්‍රම සංක්‍රමණය ඉහළ යාම පමණක් නොව, ඉහළ ඵලදාවක් සහිත දේශීය මුදල්වලින් නිකුත්කළ රාජ්‍ය සුරැකුම්පත් කෙරෙහි විදේශ ආයෝජකයින්ගේ උනන්දුව ආකර්ෂණය කර ගැනීම නිසා රටට විදේශ ආයෝජන ගලාඒමේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 මැයි මස අවසන් වන විට ඇස්තමේන්තුගත දළ නිල සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 5.4¹ ක් දක්වා වැඩි දියුණු විය (භාවිතය පිළිබඳ කොන්දේසි සහිත චින මහජන බැංකුවේ ණය පහසුකම ද ඇතුළුව).

උද්ධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI, 2013=100) සහ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI, 2013=100) වසරින් වසර වෙනස් වීම මගින් මනිනු ලබන ප්‍රධාන උද්ධමනය, 2023 වසරේ දී, පහළ ගිය අතර 2022 සැප්තැම්බර් මාසයේදී පිළිවෙලින් 69.8%² සහ 73.7%² ක උපරිමයක් පෙන්නුම් කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති වාතාවරණය 2022 අග භාගයේදී පනවන ලද මූල්‍ය දැඩි කිරීමේ ක්‍රියාමාර්ග සමඟ ඒකාබද්ධව උද්ධමනය පාලනය කර ගැනීමට සමත් විය. 2023 ජූනි මාසයේදී, ආර්ථිකයේ මිල පීඩනය නැවත තනි ඉලක්කම් මට්ටමට පැමිණීම නිසා ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත ලිහිල් කිරීමට කටයුතු යෙදීය. 2023 ජූනි මාසයේ තනි ඉලක්කම් මට්ටම් වෙත ආපසු පැමිණීමේ සිට (2024 මැයි මාසයේදී 0.9%²; CCPI, 2021=100) ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍ය කාලීන ඉලක්කගත පරාසය වන 5-6% ට වඩා මූලික උද්ධමනය බොහෝ දුරට අඩු මට්ටමක පවතී.

ඊස්කල් ගිණුම්

2023 දී රාජ්‍ය මූල්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 3¹ (දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.1%) දක්වා වර්ධනයක් පෙන්නුම් කරමින් ආදායම මත බදු ලෙස + 52.7%¹ වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින්, වැට් බදු අනුපාතය වැඩි කිරීම සහ නිදහස් කිරීම් ඉවත් කිරීම සහ සමාජ ආරක්ෂක දායක බද්ද රජයේ මුදල්වලට අර්ථවත් ලෙස දායක විය. ඉහත සඳහන් කළ ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග 2023 සඳහා බදු ආදායම් එකතු කිරීම සහ ප්‍රාථමික ශේෂය අනුව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රමාණාත්මක කාර්ය සාධන ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකා රජයට හැකි විය. 2023 දී රජයේ වියදම් පුළුල් ලෙස කප්පාදු කරන ලද්දේ මහජන වැටුප් සහ වේතන වසරින් වසර පහත වැටීමක් පෙන්නුම් කරමිනි. කෙසේ වෙතත්, 2022 දී ඉහළ පොලී අනුපාත යටතේ ණය නිකුත් කිරීම මධ්‍යයේ +56.9%¹ ක් ලෙස වසරක් සඳහා පොලී ගෙවීම් ගිණුයෙන් ඉහළ ගියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සමාලෝචනයට අනුව, 2024 සහ 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතය වෙත රජයේ ආදායම 13.6%³ සහ 15.1%³ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඒ සඳහා පිළිවෙලින්, මෝටර් රථ ආනයන තහනම් ඉවත් කිරීම සහ දේපල මත පනවා ඇති නව බදු පියවර මගින් ආධාර කරනු ලැබේ.

වෙළෙඳපොළ සමාලෝචනය


2022 වසරේ දුෂ්කර වසරකින් පසුව, රට ආර්ථික අර්බුදයෙන් ක්‍රමක්‍රමයෙන් ගොඩ ඒම නිසා 2023 දෙසැම්බර් 31 න් අවසන් වූ වසරේ දෙවන භාගයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රබල ලෙස පසුබෑමකට ලක්විය. වඩා දුර්වල කොටස් වලින් සමන්විත S&P SL20 දර්ශකය 2023 වසර තුළ +16.4%⁴ ක අගයක් පෙන්නුම් කළේය. ද්විත්ව ඉලක්කම් උද්ධමනය, තහනම් ලෙස පැවති ඉහළ පොලී අනුපාත සහ 2023 හි පළමු අර්ධයෙහි දුර්වල ආයතනික ඉපැයීම්වල ප්‍රතිඵලයක් ලෙස කොටස්වල ආයෝජකයන් අධෛර්යමත් කරන ලදී. කෙසේ වෙතත්, විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය, 2023 ජුනි මාසයේදී මුදල් ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ උත්සාහය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීම කොටස්වල ආයෝජනය සම්බන්ධයෙන් ආයෝජකයින්ගේ හැඟීම් සාමූහිකව ඉහළ නැංවීය.

කෙසේ වෙතත්, දර්ශකයේ වැඩිදියුණු වූ කාර්ය සාධනය නොතකා, වෙළෙඳපොළෙහි සාමාන්‍ය දෛනික පිරිවැටුම වාර්ෂිකව -42.9 %⁴ කින් පහත වැටුණු අතර එය රුපියල් මිලියන 1,696 ක් ලෙස සටහන් විය. 2023 දෙසැම්බර් 31 වන විට දර්ශකයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළයාමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන (නාමික දළ දේශීය නිෂ්පාදිතය) 4, 249 ලෙස සටහන් විය. වෙළෙඳපොළ තුළ විදේශ සහභාගීත්වය අඛණ්ඩව 10% ට වඩා අඩු මට්ටමක පැවති අතර වසර තුළ නව CDS ගිණුම් 15,697 ක් විවෘත කර තිබුණි. (2023 දෙසැම්බර් 31 වන විට CDS ගිණුම් 693,415)

වෙළෙඳපොළ දර්ශක	2021 මාර්තු 31	2022 මාර්තු 31	2023 මාර්තු 31	2024 මාර්තු 31
සියළු කොටස් මිල දර්ශකය - ASPI (% වසරින් වසර)	55.8	25.0	4.5	23.0
සියළු කොටස් මුළු ප්‍රතිලාභ දර්ශකය - ASTRI (% වසරින් වසර)	56.0	25.2	4.5	26.9

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 - S&P SL20 (% වසරින් වසර)	46.4	6.4	-11.5	23.7
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය (රු. බි.)	3,111.3	3,826.5	3,903.5	2,961.6
-දෛනික සාමාන්‍ය පිරිවැටුම (රු. මි.)	3,053.9	4,798.5	2,143.5	1,579.9
වෙළෙඳපොළ මිල ඉපයුම් අනුපාතය (X)	15.0	8.8	5.0	9.9
ශුද්ධ විදේශ ගලා ඒම් (රු. බි.)	-63.6	-36.6	33.0	48.9

මූලාශ්‍රය: CSE දත්ත



මූලාශ්‍රය : CSE දත්ත

CT CLSA හිමිකම් අරමුදලෙහි කාර්යසාධනය

CT CLSA හිමිකම් අරමුදල සමාලෝචනයට භාජනය වන මූල්‍ය වර්ෂය තුළ කොටස් වෙළෙඳපොළ පදනම් නිර්ණායක තුනම අහිඬවා ගියේය. 2022 සැප්තැම්බරයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව, අරමුදල ක්‍රමක්‍රමයෙන් කොටස් ආයෝජනයන් වෙත මාරු වූ අතර, වෙළෙඳපොළ විසින් අවතක්සේරු කරන ලද හෝ තිරසාර මධ්‍ය කාලීන ඉපයුම් වර්ධනය වැනි ශක්තිමත් මූලික ගුණාංගවලින් යුත් සමාගම් සමඟ ඉහළ පොළී අනුපාත පරිසරයක් තිබුණද විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් ගොඩනඟා ගන්නා ලදී. ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බැවින්,


වෙළෙඳපොළෙහි පවතින අවතක්සේරු වූ කොටස් වලින් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඉහළ අගයක් සහිත ආයෝජන උපාය මාර්ගයක් අනුගමනය කිරීමට අරමුදල තීරණය කළේය.

අරමුදලෙහි ආයෝජන කළඹෙහි ඇති සමාගම්වල විවිධ/අත්‍යවශ්‍ය ස්වභාවයන් සහ ආර්ථිකයේ ප්‍රකෘති කාලය තුළ එම අංශය ඉටු කරන වැදගත් කාර්යභාරය අනුව අරමුදල් කොටස් ආයෝජන කළඹ ප්‍රාග්ධන භාණ්ඩ අංශය වෙත ඉහළ නැඹුරුවක් ලබා දෙන ලදී. ප්‍රමාණවත් ප්‍රාග්ධන අවශ්‍යතා මට්ටම්, ප්‍රතිපාදන ආවරණ අනුපාත සහ ලාභදායීතා/ඇගයුම් න්‍යාසයන් හොඳින් ඇගයීමට ලක් කිරීමෙන් පසු, ඉහළ විශ්වාසයකින් තොරාගත් ලැයිස්තුවක් හරහා අරමුදල බැංකු අංශයට ඉහළ නැඹුරුතාවක් දක්වන ලදී. විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක් පවත්වාගෙන යාම සඳහා අරමුදලේ උපායමාර්ගය මගින් 6.1% ක ලුහුබැඳීමේ දෝෂයක් පවත්වා ගැනීමට සහ සමාලෝචිත මූල්‍ය වර්ෂය තුළ 1.2 තොරතුරු අනුපාතයක් ජනනය කිරීමට හැකි වූ අතර, දැඩි අවදානම් ගැලපුම් ප්‍රතිලාභ උත්පාදනය කරන අතරම, අධික අස්ථාවරත්වයන්ගෙන් ඒකක හිමියන් ආරක්ෂා කරනු ඇත.

හොඳම ව්‍යාපාර අංශ 5 බරතැනීම (%)	
ප්‍රාග්ධන භාණ්ඩ	21.7%
බැංකු	14.9%
අමුද්‍රව්‍ය	11.3%
පාරිභෝගික සේවා	7.7%
කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ සහ ඇඟලුම්	6.7%

හොඳම සමාගම් 5 බරතැනීම (%)	
සම්පත් බැංකුව	7.1%
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්	6.3%
හේලීස් ෆැබ්රික්	5.5%
තේෂන්ස් ට්‍රස්ට් බැංකුව	5.2%
එයිටිකන් ස්පෝන්ස් හොටෙල් හෝල්ඩින්ග්ස්	5.0%

මූලාශ්‍රය: CSE දත්ත සහ හිමිකම් අරමුදලේ තක්සේරු පත්‍රය



අපේක්ෂාවන්, ඉදිරි දැක්ම සහ උපාය මාර්ගය

මධ්‍යස්ථ උද්ධමනය සහ ණය පොලී අනුපාත අඩු ඉලක්කම් ද්විත්ව මට්ටමට ආපසු හැරීම 2024 වසර අවසානයේ ඉතිරි කාලය තුළ සමාගම් ලාභදායීතාවයට ධනාත්මක ලෙස දායක වනු ඇති බව අපගේ විශ්වාසයයි. මීට අමතරව, පුද්ගලික අංශයේ ණය වර්ධනය ක්‍රමානුකූලව ඉහළ යාම, අස්වනුවල අපේක්ෂිත දියුණුව, සේවක ප්‍රේෂණ ප්‍රවාහයේ තිරසාර දියුණුව සහ පූර්ව වසංගත තත්ත්වයට අනුකූලව සංචාරක පැමිණීමේ නැවත ආරම්භ කිරීම වැනි කාරණා ද එම ධනාත්මක වාතාවරණට බලපා ඇති අතර ඉදිරි කාර්තු තුළ පාරිභෝගික ආදායම වැඩි දියුණු කරනු ඇතැයි ද විශ්වාස කෙරේ. මෙකී සංවර්ධනයන් අපගේ අරමුදලේ ආයෝජන කළඹ නියෝජනය කරන සමාගම්වල ගණුදෙනු පරිමාවන් වර්ධනයටද හේතු වනු ඇත. පසුගිය මාස 15 තුළ දක්නට ලැබුණු මිල ඉහළයාම නොතකා, වෙළෙඳපොළ දර්ශකයේ ඓතිහාසික මධ්‍යන්‍ය මිල/ඉපයුම් තක්සේරුවට වඩා අඩු මිලක් යටතේ අඛණ්ඩව ගණුදෙනු කරන අතර මෙය ඉදිරි මාස 12 තුළ තවදුරටත් මධ්‍ය කාලීන කාර්ය සාධනයක් සහිතව ඉපයුම් වර්ධනය සඳහා ඇති හැකියාව පෙන්නුම් කරයි. තවද, අරමුදල් ප්‍රවාහයේ දෘෂ්ටිකෝණයෙන් බලන විට , බදු කාර්යක්ෂම වත්කම් පන්තියක් වන කොටස් සහ පවතින අඩු පොලී අනුපාත ක්‍රමය දේශීය අරමුදල් කොටස් මිලදී ගැනීම් වෙත ගලා යාමක් අපේක්ෂා කරන අතර විදේශ අරමුදල් ප්‍රවාහයන් ඉදිරි දේශපාලන තත්ත්වයන් සහ දැනට පවතින බාහිර පුද්ගලික ණයනීතියන්ගේ ණය සාකච්ඡාවල අවසන් තීරණයන් මත රඳාපවතී.

2024 සැප්තැම්බර්-ඔක්තෝබර් සඳහා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් ආරම්භ වන ඉදිරි දේශපාලන තත්ත්වයන් මගින් ඇති විය හැකි අවාසි , අවදානම් සහ අස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයන් පිළිබඳව අප දැන සිටියද, සැබෑ පොලී අනුපාතවල වෙනසක් සිදු නොවීමත්, වත්කම් තක්සේරු කිරීම් තවදුරටත් ඉහළට ගැලපීම් සඳහා ඉඩකඩ වැඩිවීමත් මත අරමුදලේ කොටස් කෙරෙහි වැඩි නැඹුරුවක් නුදුරු කාලීනව ඇතිවිය හැකි අතර එය ඒකක හිමියන්ට ප්‍රයෝජනවත් වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. තිරසාර ඉපයුම් වර්ධනය, ශක්තිමත් නිදහස් මුදල් ප්‍රවාහ උත්පාදනය සහ සාධාරණ තක්සේරු කිරීම් වැනි මූලික ගුණාංගවලින් අනුග්‍රහය දක්වන සමාගම්වල මනා විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක්

තබා ගැනීමේ අරමුදලේ ආයෝජන උපායමාර්ගය මධ්‍ය කාලීනව එහි ඒකක හිමියන්ට හොඳම අවදානම් ගැලපුම් ප්‍රතිලාභ උත්පාදනය කිරීම සඳහා යොමු කෙරෙනු ඇත.

මූලාශ්‍ර

¹ ශ්‍රී ලංකා මහ බැංකුව (www.cbsl.gov.lk)

² ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (www.census.gov.lk)

³ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (www.imf.org)

⁴ කොළඹ කොටස් හුවමාරුව (www.cse.lk)